


ලපදුක පත්‍රිකා අංක: 2014/07

## ක්‍රේඩ්සු සට්‍රීපනය හා අපරිනත වගා නඩත්තුව



ශ්‍රී ලංකා රඛර පර්යේෂණාධනය

## ක්‍රේඩ්ටුයේ රබර් වගාච ස්පාසනය කිරීම හා රැක බලා ගැනීම

### මෙය වැදගත් වනුයේ මත්ද?

හි ලංකාවේ රබර් වගාචන්ති නිෂ්පාදනය නියමිත තත්ත්වයට වඩා අඩු අගයක පවතින බවේන් එයින් ලබා ගත හැකි ආදායමද අඩු අගයක් ගති. මෙයට ප්‍රධාන ගේතුව වනුයේ උතිය ක්‍රේඩ්ටුයක ඇති රබර් ගස් සංඛ්‍යාව නියමිත පරිදි තොමති විමයි.

මෙයට ප්‍රධාන ගේතු ලෙස

- ගුණාත්මයෙන් උසස් බද්ධ රබර් පැලු හාවිනා තොකිරීම
- මුළුක ග්‍රෑන් කටයුතු පහත මට්ටමක පැවතීම
- රබර් පර්යේෂණයන්ගේ නිර්දේශීත තුම අනුගමනය තොකිරීම
- මිය යන පැලු සඳහා තැවත පැලු තොකුවීම දැක්වීය හැකි.

වගාචක් ක්‍රේඩ්ටුයේ ස්පාසනය කිරීමේදී එය උසස්ම තත්ත්වයෙන් ඉවු කිරීමට හැකි සැම උත්සාහයක්ම ගත යුතුය. මෙම උපදේශත පත්‍රිකාව මගින් එම අරමුණ ඉවු කර ගත්තා ආකාරය විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.

### වගාචක ආරම්භක කටයුතු සංවිධානය කර ගැනීම

රබර් වගාච සඳහා ක්‍රේඩ්ටුය සකස් කර ගැනීමේ ආරම්භක කටයුත්ත වනුයේ බිම සකස් කර ගැනීමයි. නැවත රබර් වගා කිරීමේදී වගාච තුළ මුළු රෝග පැනිර යැම වළක්වා ගැනීම සඳහා නිර්දේශීත පිළිවෙත් අනුගමනය කිරීම ඉතා වැදගත්ය. විශේෂයෙන්ම සුදු මුළු රෝගය පැනිර ගස් මියයාම වගාචේ තත්ත්වය දුරක්ෂ විමට හේතු වේ. ආරම්භක කටයුතු වළදී හූමියේ ඇති සියලුම ගස් වර්ග මුළු සමග ගලවා හූමියෙන් ඉවත් කළ යුතුය.

පැරණි රඛර වගාචක ගස් ගලවා ඉවත් කරන්නේ තම් රට පෙර මුල් රෝග පැනීරා ඇති ඇම් පුදේග තෙනු ගෙන එම පුදේග සලකුණු කර ගත යුතුය. ලෙනු මිශ්‍ර භූණු දියරයක් එම පුදේය වටා ඇති ගල්වල ආලේප කිරීමෙන් එය පහසුවෙන් කර ගත හැක. මෙම පුදේගයේ ගල් තකිනම් අවශ්‍ය ස්ථාන වල ගල් වළුව එහි භූණු දියරය ආලේප කිරීමෙන් මෙම කාර්ය ඉටු කර ගත හැකි වේ.

අනතුරුව සලකුණු කරනු ලැබූ පුදේගයේ ඇති පරණ රඛර ගස් ගැලවීමේ දී පැන්සල් ප්‍රමාණයේ මුල් පවා මුළුමනින්ම ඉවත් කළ යුතුය. මෙම පුදේගයේ පමණක් තොව මුර් වගා ඩුම්යේම තුළු මුල් පවා හකිනාක් දුරට ඉවත් කිරීම වඩාත් සුදුසා ය. මේ අවස්ථාවේ දී මෙය සිදු තොකල ගොන්, අනිවාර්යයෙන්ම අවශ්‍ය වගාවේ ගස් එකින් එක මැරි යාම සිදු වේ.

සාමාන්‍යයෙන් ගස් ගැලවීම ලේවරයක් (Monkey grubber) ආධාරයෙන් කළ හැක. ඩුම්යේ ඇති ආසානිත (රෝග වලට තොදුරු වූ) හා අන් සියලුම මුල් තොටස් එක් ස්ථානයකට එකතු කර ගිනි තබා මුළුමනින්ම ප්‍රාලුස්කා දුම්ය යුතුය. බැංක් යන්තු යොදා ගස් ගැලවීමේදී පස සංරක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමුකල යුතුය. ගස් ගැලවීම රසාන දිග මෝසම් වසි කාලයේ දී (ඩක්නෝමිබර්/තොටැබර්) පහසුවෙනුයේ පස තෙම් බුරුදී වූ ඇති බැවින් ගස් සහ මුල් ගලවා ඉවත් කිරීම වඩාත් කාර්යක්ෂමව කළ හැකි තිසා ය. මෙම කටයුත්ත පෙබරවාර් මාසය වන විට සම්පූර්ණයෙන් තීමකර ඇත්තේ එම කාලයේ දී පවතින වියලි කාලගුණ තත්ත්වය යටතේ ගස් වල ඉතිරි කොටස් (මුල් හා අතු කිඳිලි) ඉනා පහසුවෙන් ගිනි තබා ඉවත් කර දුම්ය හැක. මොනරාගල වැනි අතරමදී කළාපයේ පුදේගවල ගස් ගැලවීම මයි/පුත් මාසවල සිදු කළ හැක.

### සිවුලිය යුතු ගස් ප්‍රමාණය සහ පරතරයන්


වගා ස්ථානය සඳහා අනුමත පැලු ප්‍රමාණය හෙක්පියාරයකට පැලු 510 - 520ක් වේ. දහට තීරදේශීන පැලු හා පේලු අතර පරතර පහත පරිදී වේ (රුපය 1).

- ඔවර 4.3 x ඔවර 4.5
  - ඔවර 3.5 x ඔවර 5.5
  - ඔවර 2.5 x ඔවර 7.75
  - ඔවර 3.0 x ඔවර 3.0 x ඔවර 18.0
- හතරිස් කුමය  
- පේලි කුමය 1  
- පේලි කුමය 11  
- ද්වීත්ව පේලි කුමය\*

\* ද්වීත්ව පේලි අතර පරතරය මිටර 18.0 විය යුතුය (නේ, කුරුදු වැනි අනුර ගෝග සඳහා)

පේලි කුමයට සිටුවීමෙදී, කිරි කැපුම්කරුට ගසින් ගසට යැමට ගතවිත කාලය අඩු බවෙන් කිරි කැපීමට ගත වන කාලය අඩු කර ගත හැක. තවද ඔවර 2.5 x ඔවර 7.75 පරතරය අනුර ගෝග යෙදීමට බලාපොරොත්තු වන ඉඩම් සඳහා විශේෂයෙන් තිරයේ කෙරේ.

කොයේ වුවද, තවත වගාචක පැලු සිටුවීමෙදී පළමුව හාටිනා කරන ලද පරතරය වෙනස් කොට අනෙක් තිරයේ පරතර දෙකන් එකක් හාටිනා කිරීමෙන් සුදු මුළු රෝගය වැළැඳීමේ අවධානම අඩු කර ගත හැක.




### රූපය 1. පැලු හා පේලි අතර පරතයන්

#### පැලු සිටුවීම සඳහා පේලි ලක්ණු කර ඇතිම

කදු බැවුම් සහිත ඩුම්යක වලවල් ලක්ණු කිරීමේ දී එය සම්බ්ධ රේඛා ඔස්සේ කළ යුතුය. පේලි ලක්ණු කිරීමට ගත්තා උපකරණයක (Road tracer) ආධාරයෙන් වලවල් ලක්ණු කරන්නේ නම් එහි පහතම ද්වානයෙන් පටන්ගත

එක් දැසාවකට විහිදු යන සේ ලකුණු කිරීම කළ යුතුය. මෙමගින් තොකුයෙන සමෝජිත රේඛාවන් ඔස්සේ වලවල් ලකුණු කිරීම කළ හැකිවේ. මෙයේ කිරීමේ දේ පේල් දෙකක් අතර පරතරය එහි නියම පරතරයට වඩා දෙගුණයකට වඩා වැඩි තම් පමණක් අනිර්ක්‍රියක් (කෙටි පේලියක්) ලකුණු කළ හැකි වේ. එහෙන් එක දෙපට ඇති පේල් අතර මෙවත් අමතර කෙටි පේල් දැමීම හැකිනාක් දුරට අඩංගු ගන යතුය (රූපය 2).



රූපය 2. කදු බැවුම් ප්‍රදේශයක පේල් ලකුණු කිරීම

### වලවල් කැපීම හා පිරවීම

රඳර් තැබන වගාවක පේල් වෙනස් කරන්නේ තම් ගස් ඉදිරිමට පෙර වලවල් කැපීය හැක. මෙවත් අවස්ථාවක උදුරන ලද ගස්වල මුල් අරිත් වලවල් වලට තොටුවේමට ස්ථීර වගයෙන් වග බලා ගැනීම ඉතා වැදගත් වේ. වලක ප්‍රමාණය අඩි 2ක් දිග, අඩි 2ක් පළුල සහ අඩි  $2 \frac{1}{2}$  ගැමුර විය යුතුය (සේ.ම්. 60 x 60 x 75). වල සලකුණු කළ ස්ථානය ගල් සහිත තම් සලකුණ සුලු ප්‍රමාණයක්

වෙතස් කර වල කාරු ගත යුතුය. වල පිරවීම සඳහා ගළේ සහ මුළු කඩලි වලින් හෝ වෙතත් අපද්‍රව්‍ය වලින් තොර මතුපිට පස් හාවිතා කළ යුතුය. පැලු සිවුවීමට වසකට පමණ පෙර වලවල් සකස් කර පුරවා සාමාන්‍ය ආකාරයට තද විවිධ ඉඩ හැරිය හකි. තමුන් කම්කරු හිගයක් පවතින අවස්ථාවත්තේද පමණක් වලවල් පිරවීම, පැලු සිවු වන අවස්ථාව දක්වා ප්‍රමාද කළ හකිය (රූපය 3).

**පොලිනිත් මට පැලු, එනම් උපරි බැඳී ඇත් පැලු සිවුවීමට පෙර වලට පොනාර යෙදීම අවශ්‍ය යොමේ.**



**රූපය 3. පැලු සිවුවන අවස්ථාවේදීම වල වැකීම**

### පැලු සිවුවීමේ කාලය

රභර් වශාව ස්ථාපිත කිරීම සාමාන්‍යයෙන් ලෝසම් වැකි ආරම්භයත් සමග කළ යුතුය. ප්‍රධාන වශයෙන් ලෝසම් වැකි කාල දෙකකට වෙත කළ හකිය. එනම් මයි-ජුන් මාස වල පවතින තිරිත දිග ලෝසම් වැකි සහ ඔක්තෝබර්-නොවැන්තෝබර් මාස වල පවතින ර්සාත දිග ලෝසම් වැකියි. වෙශින් ර්සාත දිග ලෝසම් වැකි ඉතා කෙටි කාලයක් අවසන් වේ. වේ තිසා වැඩි කාලයක් පත්‍රිය පවතින තිරිත දිග ලෝසම් වැකි (මයි-ජුන්) ආරම්භයේ පැලු සිවුවීම ඉතා යෝග්‍ය වේ. එගෙන් මොනාරාල වැකි අතර මදි කළුපයේ තිරිත දිග ලෝසම් වැකි අඩු බැවින් පැලු සිවුවීම ර්සාත දිග ලෝසම් ආරම්භයේද කළ යුතුය.

රඛර් වගාචක් ස්ථාපනය කිරීම සඳහා තේර්ඩේගිත රෝපණ ද්‍රව්‍ය වනුයේ ප්‍රපරි බද්ධ පැහැදි. එනම්, ප්‍රරෝගනාය වූ බිජ පොලිතිත් මට තුළ සිටුවා ගරින බද්ධය සිදු කොට ලබා ගත්තා පැහැදි. පැහැදි ඕසුම්, ගොදු පැහැදි ගොරු ගත්තිව ගොජක්වීම සහ සිටුවන අවස්ථාවේදී පැහැදි වල වියස අඩුරුදු 2 ක් පමණ වන තිස්‍ය යන කරුණු වන තත්ත්ව තුළ බද්ධ පැහැදි පැහැදි ස්ථාපනය තීර්ඩේ ගොජක්.

ඉතාමත් ගොදු රෝපණ ද්‍රව්‍ය ප්‍රපරි බද්ධ පැහැදි ගොජක්වීම ස්ථානයේ ප්‍රපරි බද්ධ පැහැදි වල ගොදු තුළ පැදිඹියක් තේම් සහ විය 9-10 විනි කාලයකේදී, කොඳ මෙල 2 ක් සහීත පැහැදි ලබා ගත්තිව අත්ති පැකියාවයි. ක්ෂේත්‍රයේ සිටුවන අවස්ථාව වන තිටි පැහැදි වල වියස අඩුරුදු ගොජක්වීය යුතුය. එවනි පැහැදි වල, මිල් අඩුරුදු 4-5 තුළ දී මෙහි වර්ධනයක් දැකිය ඇති වේ. බද්ධය සාර්ථක වූ පැහැදි අතුරේන් 25%ක් පමණ දුර්වල පැහැදි ගොරු ඉවත් කළ යුතුයි.

ප්‍රපරි බද්ධ පැහැදි භාවිතයෙන් ක්ෂේත්‍රයේ ස්ථාපනය සියලු සියලු සාර්ථකත්වයකින් සිදු කර ගත හැකිවාක් මෙත්ම බොහෝ දුරට පැහැදි වල එකාකාරී වර්ධනයක්ද ලබා ගත හැක.

### ප්‍රපරි බද්ධ පැහැදි සිටුවම

ඉහළුම කොළ මාලය මේරු පැහැදි පමණක් ක්ෂේත්‍රයේ ස්ථාපනය සඳහා රිගෙන යා යුතුය. පැහැදි ක්ෂේත්‍රයට රිගෙන යාමට සති 4-6 ට පමණ පෙර පොගොර යොදීම තවතා දැමීමෙන් මෙවැනි ඉහළුම කොළ මාලය මේරු පැහැදි සංඛ්‍යාව ඉහළු නාවා ගත හැකිය.

පැහැදි වල අගුස්ථ වර්ධනය වෙමින් පවතින අවස්ථාවේදී හෝ කොළ වල වර්ණය දුමුරු හෝ ලා කොළ පැහැදියේ දීර්ඝ පවතින අවස්ථාවන්තේදී ක්ෂේත්‍රයට රිගෙන යාමෙන් වැළකිය යුතුය (රුපය 4). මෙවැනි පැහැදි ක්ෂේත්‍රයේ සිටුවා පසු අගුස්ථ ඉහළු සිටි පහළට මැරි යාම, වර්ධනය අනුමත් වීම හා පාලු ඇති වීම යන අවස්ථාවන්ට ලක් විය හැක.



**රූපය 4. අපරිණත කොළ මාලයක් සහිත පැලු**

සාමාන්‍යයෙන් තවානකින් ක්ෂේත්‍රයට පැලු රිගෙන යන අවස්ථාව වන විට එම පැලු වල මුදුන් මුල බැගයෙන් පහළ පස තුළට වර්ධනය වී ඇත. එබැවි න් පැලු සිටුවීමට දින 10 කි පමණ පෙර බැහැ ප්‍රශ්වීගමෙන් පැන්තකට අල කොට මුවහත් පිහියක ආධාරයෙන් මුදුන් මුල කහ පොලුව සමඟ ඇති සම්බන්ධතාවය තැනි කළ යුතුය (රූපය 5). මෙය සිදු කිරීමේද පැලු වල ඉහළ කොළ මාලය මෝරා තිබිය යුතුය. මුල කැපු අවස්ථාවේ සිං සිටුවන අවස්ථාව දක්වා පැලුයට හොඳීන් ජ්‍යෙෂ්ඨ යෙදිය යුතුය.

තමුන් පැලු ප්‍රවාහනය කරන අවස්ථාවේදී බැගය ජලයෙන් පෙනී තිබුත හොත් බැගයේ අති පස් සෙලවීමෙන් මුළ පද්ධතියට හාති සිදුවිය හකු. මෙය වලක්වා ගැනීම සඳහා පැලු ප්‍රවාහනයට සුදුනම් කළ පසු ජලය නොදුමිය යුතුය.



**රූපය 5. මුවහන් ආයුධයක් මගින් මුදුන් මුළ කහා ඉවත් කිරීම**

පැලු ක්ෂේත්‍රයට ප්‍රවාහනය කිරීමේදී පැලු එකිනෙකට ලැබූ ඇයිරීමෙන් බැගය තුළ අති පස් සෙලවීම හා හැලීම අවම කර ගත හකිය.

පැලු සිටුවීමේ දී වලඹි අවශ්‍ය ගැටුර සකසා ගැනීම සඳහා අවශ්‍ය වන පරිදි පස් ඉවත් කිරීම හෝ එකතු කිරීම කළ හකු.



**රුපය 6.** බැහෙය ද සහිතව කද සේ.ම්. 15-20 ක් යට වන ලෙස පැලුය සිටුවීම

පැලු සිටුවීමේදී බැමි මට්ටමෙන් සේ.ම්. 5-10 ක් පහළින් බද්ධ සන්ධිය පිහිටිය යුතුය. තවද, කොළ මාල 2-3 දක්වා වැඩි අන්තම්, පැලුයේ කද පළමු කොළ මාලය දක්වා (සේ.ම්.15-20 පමණ) පසට යට කළ හක (රුපය 6). මෙම කුමය හාවිතා කිරීමෙන් කිරී කපුම් කරිය බැමි මට්ටමට ප්‍රාග්‍රෑහී බද්ධ සන්ධිය ආසන්නයේ ඇති ග්‍රාහකයෙන් (බද්ධ සන්ධියෙන් පහළ කොටස) අස්ථියේන් ප්‍රාග්‍රෑහී ඇති කරන බලපෑම අවම කර ගන හක. එමෙන්ම මෙහේදී ද මූලික පොහොර මිශ්‍රණයන් වලට ගොදුන්නේ තැන.

පළමු කොළ මාලය දක්වා සිටුවු පැලුයක් වසරකට පසුව වර්ධනය වී ඇති අයුරු රුපය 8 හි දක්වේ.

පැලු සිටුවීමේ තවතම නිර්දේශය වනුයේ පොලිතින් බැහෙය සමග පැලු සිටුවීමය. මූල පද්ධතියට හානි සිදුවීම අවම කිරීම මෙහි අරමුණය. මෙහි ද පොලිතින් බැහෙයේ පත්‍රල මුවහන් පිහියක ආධාරයෙන් කඩා ඉවත් කළ යුතුය (රුපය 7). වියලි කාලගුණයක් සහිත ප්‍රශ්න වල මෙන්ම නමාගේ කම්බන්ත පරිදි, බැහෙය ඉවත් කර සිටුවීමද නිර්දේශයයි.



**රූපය 7. බැගයේ පතුල කපා ඉවත් කිරීම**



**රූපය 8. පළමු කොළ මාලය දක්වා පසට යට කර සිටුවිත ලද ලුපට් බද්ධ පැහැයක් (වසරකට පසු)**

බැගය ඉවත් කර සිටුවිලේද පළමුවෙන් පතුල කපා බැගය සහිත පැහැය වල මැදින් තැබිය යුතුයි. ඉත්පසු, පතුලේ සිට බැගයේ උසින් අඩක් දක්වා, පොලිතින් කැඳුලේද පමණක් කැපෙන ලෙසට ඉහළට කැපුමක් යෙදිය යුතුයි. ඉත්පසු එම මෙටිම තොක් පස් යොදා වල පුරවා කැපුම බැගයේ කර දක්වා දැක් කළ යුතුයි. ඉත්පසු සම්පූර්ණ වල පස් දමා පුරවා කැපු පොලිතින් බැගය ඉහළට ඇද ඉවත් කළ යුතුයි. බැගයට කැපුම යොදාන අවස්ථාවේ, බැගය අභ්‍යන්තර පස මතුපිට ඇති මුල්වලට හානි නොවන ලෙසට සිදු කිරීමට වග බලා ගතයුතුයි.

පැලුය සිටුවීමෙන් පසු පැලුය අවට ඇති පස් තේන් තෙරපිම සිදු තොකල යුතුය. (පස් තේන් තෙරපිම හේතු කොට ගෙන මූල පද්ධතියට හානි සිදුවිය හැක). බැහැ සහිතව සිටුවූ පැලුයක් වසර තුතකට පසු වර්ධනය වී ඇති අයුරු රුපය 9 හි දැක්වේ.

ඉහත සදහන් පරිදි සැලකීමෙන්ව මූල පද්ධතියට හානි තොටි අයුරින් පැලු සිටුවා ගැනීමෙන් පැලු මිය ගාම සියයට සියකින් වලක්වා ගත හැක අතර, තොකැඩිත රේකාකාරී වර්ධනයක් සහිත සාර්ථක වගාචක ස්ථාපනය කර ගත හැක.



රුපය 9. පොලිතින් බැහැ සහිත සිටුවා ලද පැලුයක් (වසර 3 ට පසු)


### පළමු සති 4 - 6 අතර කාලය

සාමාන්‍යයෙන් පැහැ සිටුවීම සිදු කරනුයේ වැඩි කාල වලදී වුවද, පැහැ සිටුවීමෙන් පසුව දිගින් දිගිම වියලි කාලගුණයක් පවතී තම්, පැහැ වලට ජ්‍යෙෂ්ඨ සැපයීම කළ යුතු අතර, පැහැය වටා පස සුදුසු ද්‍රියයකින් (වර්ධ මාර කොළ, පිළුරු වැනි) ආවරණය කළ යුතුය (වසුන් යෙදීම).

ක්ෂේත්‍රයේ සියලුම පැහැ සතිපතා පරික්ෂා කළ යුතු අතර, ග්‍රාහක ආකුර ලියලා ඇති තම් එවා සියලුල කාල ඉවත් කළ යුතුය. බද්ධ ආකුරය අත බෙදීමෙන් තොරව අඩි 8ක් (මෝර් 2.5ක්) පමණ උසස් වර්ධනය විමර්ශන ඉවත් කළ යුතුය. මෙහේ, වර්ධනය වන්නාව පාර්ශ්වීක ආකුර අයෙන් එවා කාල ඉවත් කිරීම කළ යුතුය.

### වාර වූ පැහැ සහ එෂදහා යොඳුගත යුතු පැහැ

කුමර හෝ හේතුවක් තිසා වාර වන පැහැ සදහා පුරුෂාඩු පිරවීම හැකි ඉක්මතින්ම සිදු කළ යුතු වේ. අවුරුදු 2 - 3 දක්වා කාලයකට පසු වාර විම සිදු වුයේ තම්, එබදු විටක හිස්නක් පිරවීම සදහා අවුරුදු 2-3 වයසකි පැහැ යොඳුගත යුතු වේ. මේ සදහා වගාව ආරම්භයේදීම වගාවේ ඇති ගස් ප්‍රමාණයෙන් 10% ක් පමණිවූ අතර පැහැ සැබාවක් නඩත්තු කිරීම අවශ්‍ය වේ. මෙළෙසට වැඩිපුර තබා ගත යුතු පැහැ, පැහැ සිටුවූ ඉඩිලීම ගස් අතර රුපය 10 නී ආකාරයට සිදු කළ හැකිය. රෙර් ගස් අතර තරගයක් හට ගැනෙනුයේ වසර 3 කට පමණ පසුව බැවිත් පළමු වසර  $2\frac{1}{2}$  තුළම වෙළෙසට පවත්වා ගත්තා ගස් යොඳා ගෙන සියලුම පාඨ ස්ථාන පිරවිය යුතුයි. එවා ක්ෂේත්‍රයට හඳුන්වා දීම මෝසම් වැඩි ආරම්භයේදී කළ යුතු වන අතර ක්ෂේත්‍රයේ ස්ථාපනයට සති 5-6 කට පමණ පෙර පැහැය තබා ඇති ස්ථානයේදීම පස් විසිරි තොයතයේ පැහැයේ වුල එක් පැන්තකින් හාරා මුදුන් වුල අඩි 2ක් පමණ දිගට සිටිතයේ පහලින් කැපිය යුතුය. රට සති 3 කට පමණ පසුව කද කොටසන් කජ්පාය කළ යුතුය (අඩි 8 ක් ඉහළීන්). තවත් සති 2 දින් පමණ (පාර්ශ්වීක ආකුර හට ගත්තා විට) ක්ෂේත්‍රයේ සිටුවිය යුතු වේ. මේ ආකාරයට සිටුවන පැහැ මුහුකුරා ගිය බද්ධ පැහැ හෙවත් stumped buddings ලෙස හඳුන්වයි රුපය 11.



- ස්ථීර පැලු

**X** - පාර් සිටුවීමේ පැලු

රූපය 10.



රූපය 11. මුහුකුරා ගිය බද්ධ පැලු තිපදවීම

විශේෂයෙන්ම වගාලේ දෙවන සහ තෙවන අවුරුදු වලදී, දුර්වල පැලු ගලවා ඉවත් කර ඒ වෙනුවට සිටුවීම සඳහා මුහුකුරා ගිය බද්ධ පැලු යොදා ගත හැක. විසර  $2\frac{1}{2}$  වන තුරු පස් වනාවක් මෙලෙකුට පාර් සිටුවීම සිදු කළ හැකි අතර, විසර  $2\frac{1}{2}$  අවසානයේ සියලු තාවකාලික ගස් ගලවා ඉවත් කළ යුතුයි.

### පාර්ශ්වීක අතු උත්තේෂණය (Branch Induction)

ශ්‍රී ලංකාවේ තිරේදේගින් බොහෝ ක්ලොත්තයන්හේ ගාක වල අතු රේදීම ස්වභාවිකව සිදුවේ. එසේ ව්‍යවත් RRIC 121 සහ වෙනත් ක්ලොත්ත කිහිපයක අතු රේදීම සඳහා කාරිත් උත්තේෂණයක් ලබාදීමට සිදුවන අවස්ථා ඇත. ගාකයක වයස අවුරුදු 2 ක් ඉක්මවූ පසුවත් අඩි 8 - 10 ක් (2.5 - 3.0m) උසින් අතු රේදීමක් දක්නට තොමැති තම් ඒ සඳහා ගාකය උත්තේෂණය කළ යුතුය.

මේ සඳහා ගාකයේ අගුස්පය තාවකාලිකව ආවරණය කළ යුතුය. මෙය පත්‍ර කිහිපයකින් අගුස්පය ආවරණය කිරීම (leaf cap method) සහ ගාකයේ ඉහළ කොළ මාලයේ අති පත්‍ර කිහිපයක් තමා අගුස්පය ආවරණය කිරීම (leaf folding method) යන කුම දෙක මගින් සිදු කළ හැකිය.

ගාකයේ ප්‍රධාන අගුස්ප අංකුරය ගාකයේ මුද්‍ර පිටිත කාලය තුළම ආරක්ෂා වී තිබීම ඉතා වූදාගත් වන අතර, අනු බෙදීම උත්තේපතය සඳහා අගුස්පයට හානි කිරීම, ඉවත් කිරීම හෝ පොලිතින් වැනි ආවරණයක් යෙදීම කිසි විටක සිදු නොකළ යුතුය.

අපරිනත ගාකයන්හි කඳුහි වර්ධනය සලකා බලුමෙදී, හෝදීන් අනු බෙදී අති ගස්වල කඳුහි වර්ධනය අනු නොබෙදුන ගස් වලට වඩා වැඩි බව පෙනේ.

### පත්‍ර තැම්මේ කුමය (leaf folding method)

අගුස්ප කොළ මාලය හොඳින් පරිණත හෝ අර්ධ වගයෙන් පරිණත වූ විට මෙම කුමය යොදා ගත හැක.

මෙම කුමයේදී අගුස්පයේ කොළ කිහිපයක් අගුස්පය මැදි වනයේ රඛර් පටියක් ආධාරයෙන් රදවා තකිය යුතුය (රුපය 11).



රුපය 11. පත්‍ර තැම්මේ කුමය (leaf folding method)

## පතු මගින් ආවරණය කිරීමේ කුමය (leaf cap method)

අගුස්පරයේ ප්‍රජා දෑ මතුවන අවස්ථාවක හෝ අගුස්ප පත්‍රිකා ඉතා ප්‍රජා අවධියක ඇති අවස්ථාවක මෙම කුමය යොදා ගත හැක. මෙන්ද මේරු පත්‍රිකා වක් හෝ 4ක් ගෙන එකට තබා අගුස්පය ආවරණය වනයේ කොපුවක ආකාරයට පහළට තවා, රෙර් පටියක ආධාරයෙන් රුධා තැබිය යුතුය (රූපය 12).




රූපය 12. පතු මගින් ආවරණය කිරීමේ කුමය (leaf cap method)

මෙම කුම දෙකෙන්දීම ස්වභාවික ලෙස මෙම ආවරණයන් ඉවත් නොවුණේ නම් සති 3 - 4 කට පසු එය ඉවත් කළ යුතුය. මෙන්ද ගාකයේ ඉහළම කොල මාලයේ ඇති කක්ෂය ආනුර පාර්ශ්වීක අතු ලෙස පැන තිබේ. ඉත් අතු 5 - 6 කට පමණක් වර්ධනය විමට ඉඩ හැර නොපමාව ඇතිකුත් අතු කපා ඉවත් කළ යුතුය.

## වැදගත් කරණු කිහිපයක්

- ගාකවල හා වගාලේ ඉදිරි පැවත්ම මුර්මතින්ම රඳා පවතිනුයේ, එහි අපරිණාත අවධියේ, එහම් ප්‍රපරි කාලයේ වර්ධන තත්ත්වය හා රැක බලාගත්තා ආකාරය මතය.
- හාටිනා කරණු ලබන ක්ෂේත්‍රය හා රෝපනා ද්‍රව්‍යයන්හි ගුණාත්මක හාටය අවසන් එලෙහිට තිරණය තිරේම සදහා බලපාන ප්‍රධාන සාධක වේ.
- කෙසේ වුවද, ඩුමියේ තත්ත්වය හා අපරිණාත කාලය තුළ පිළිපාදීන කාමි කළුමණාකරණ පිළිවෙත්, ගාකයේ වර්ධනය සදහා ගෙහෙවින් බලපායි.
- රඛර් ගාක ගන්තිමත්ම හා වේගවත් ලෙස වර්ධනය වනුයේ එහි අපරිණාත එහම්, ප්‍රපරි කාලයේදී පමණක් බව අවධාරණය කර ගන යුතු වේ. එබැවින් ගාකයේ අපරිණාත කාලයේදී කඳුහි වට් ප්‍රමාණය වසරකට අවම වශයෙන් යො.ම්. 10 කින් (අග්‍රේ 4 ක) වැඩි කර ඇතිම සදහා කළ යුතු සියලුම ආයෝජන හා කැප තිරේම් එම කාලය තුළදී සිදු කළ යුතු වේ (රූපය 13).



රූපය 13. අපරිණාත කාලය තුළදී ලබා ගන යුතු වර්ධනය